

සී/ස ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (පෞද්ගලික) සමාගම - 2016

සී/ස ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (පෞද්ගලික) සමාගමේ (සමාගම) 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ මෙහෙයුම් කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2007 අංක 07 දරන සමාගම් පනතේ 150(1) වගන්තිය ප්‍රකාර ඉදිරිපත් කළ යුතු 2016 වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන මෙම වාර්තාවේ දිනය වන විටත් ඉදිරිපත් කර නොතිබුණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ජරකාරව මෙම වාර්තාව ඉදිරිපත් කරනු ලැබේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

සමාගමේ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ (මණ්ඩලය) වගකීම වේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 6.5.1 වගන්තිය ප්‍රකාරව, ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන සහ කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. කෙසේවෙතත් 2016 වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන හා කෙටුම්පත් වාර්ෂික වාර්තාව මෙම වාර්තාවේ දිනය වන විටත් ඉදිරිපත් කර නොතිබුණි.

2.2 විගණනය සඳහා සාක්ෂි ප්‍රමාණවත් නොවීම

සමාගමේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදුකරමින් තිබුණද, ස්ථාවර වත්කම් ලේඛනය පිළියෙල කිරීම සහ පවත්වාගෙනයාම සිදුකර නොතිබුණි.

2.3 වත්කම් හා වගකීම්

සමාගම විසින් පිළියෙල කරන ලද 2015 දෙසැම්බර් 31 දිනට වූ මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන වත්කම්, බැරකම්, ආදායම් හා වියදම් පිළිබඳ විස්තර පහත දැක්වේ.

වත්කම්	වටිනාකම	
-----	රු.	
	සමූහය	සමාගම
	-----	-----
ජංගම නොවන වත්කම්	682,925,134	636,620,740
ජංගම වත්කම්	196,681,226	159,653,930
මුළු වත්කම්	<u>879,606,360</u>	<u>796,274,670</u>
වගකීම්		

ජංගම වගකීම්	650,769,605	638,173,306

ජංගම නොවන වගකීම්	<u>151,318,938</u>	<u>138,479,166</u>
මුළු වගකීම්	802,088,543	776,652,472
හිමිකම්	<u>77,517,817</u>	<u>19,622,198</u>
මුළු හිමිකම් සහ වගකීම්	<u>879,606,360</u>	<u>796,274,670</u>
මුළු ආදායම	858,638,820	625,623,892
මුළු වියදම	<u>848,559,607</u>	<u>624,165,922</u>
වර්ෂය සඳහා අතිරික්තය	<u>10,079,213</u>	<u>1,457,970</u>

2.4 නීති, රීති රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් පිළිබඳ අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට යොමුව.	අනුකූල නොවීම
(අ) 2003 අංක 27 දරන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පනතේ 06(2) වගන්තිය	2010 සිට 2012 දක්වා වූ වසර 03 ක කාලපරිච්ඡේදය සඳහා ප්‍රථම ඩිජිටල් රාජ්‍ය ප්‍රතිපත්තිය පිළියෙල කර තිබුණි. ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීමේ/ සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය 2013 වර්ෂයේ ආරම්භ කළද 2018 සැප්තැම්බර් 06 දින වනතෙක් එය සම්පූර්ණ කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදුකර නොතිබුණි.
(ආ) 2007 අංක 07 දරන සමාගම් පනතේ 133(1) වගන්තිය	2007 වර්ෂයේ සිට 2016 දෙසැම්බර් 31 දක්වා සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීම් පවත්වා නොතිබුණි.
(ඇ) 2003 ජුනි 02 දිනැති අංක පීරීඩ්/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 5.1 වගන්තිය	සමාගම විසින් සංයුක්ත සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.
(ඈ) 2003 ජුනි 02 දිනැති අංක පීරීඩ්/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 7.4.5 වගන්තිය	සමාලෝචිත වර්ෂය සඳහා වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයක් සිදුකර නොතිබුණි. එම නිසා ජංගම නොවන වත්කම්හි පැවැත්ම පිළිබඳව විගණනයේදී තහවුරු කරගත නොහැකි විය.

2.5 ප්‍රමාණවත් අධිකාරියකින් තහවුරු නොවූ ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ගූගල් ලූන් (Google Loon) ව්‍යාපෘතිය සඳහා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොතිබුණ අතර එය සමාගමේ ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත්කර නොතිබුණි.
- (ආ) සමස්ත දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබාදීමේ අරමුණ සහිතව ක්‍රියාත්මක කරන ලද ගූගල් ලූන් ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු සඳහා සමාගම විසින් ගූගල් ලූන් එල්.එල්.සී. (Google Loon LLC) සමඟ 2015 ජූලි 28 දින අවබෝධතා ගිවිසුමකට එළඹ තිබුණි .ගූගල්

ලුන් උපකරණ රේගුවෙන් නිදහස්කර ගැනීම සඳහා සහ ව්‍යාපෘති ප්‍රවර්ධනය සඳහා පිළිවෙලින් රු. 1,851,322 ක සහ රු. 6,427,941 ක මුදලක් 2016 දෙසැම්බර් 31 දිනට දරා තිබුණද, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර නොතිබුණි. කෙසේ වෙතත් රු. 6,187,941 ක වියදම ගලායූ ලුන් ව්‍යාපෘතිය සඳහා නොව වෙතත් වයි-ෆයි ව්‍යාපෘති සඳහා දරන ලද බවට සමාගම විසින් දන්වා තිබුණි. තවද සමාගමේ පිළිතුර සනාථ කිරීම සඳහා සාක්ෂි, විගණනයට ඉදිරිපත්කර නොතිබුණි.

3 මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්යසාධනය

3.1.1 සැලසුම් කිරීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2016 ජනවාරි 20 දින ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලද සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම තුළ සමාගම විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම ව්‍යාපෘතීන්ගේ ඇස්තමේන්තුගත පිරිවැය රු. මිලියන 9,286,09 ක් ඇතුළත් වී තිබුණද ව්‍යාපෘතීන්හි විෂය පථය හා ක්‍රියාකාරකම් වෙනස් කිරීම මගින් 2016 දෙසැම්බර් 02 දින එය රු. මිලියන 3,255.3 දක්වා සංශෝධනය කර තිබුණි.
- (ආ) 2016 වර්ෂය තුළදී ව්‍යාපෘතීන් 65 ක් සැලසුම්කර ක්‍රියාත්මක කිරීමට තිබුණද ව්‍යාපෘතීන්හි අවශ්‍යතා විශේෂයෙන් හඳුනා නොගැනීම සහ ව්‍යාපෘතීන්හි ප්‍රතිලාභිත ආයතන සමඟ සෘජු සම්බන්ධතා අවම වීම හේතුවෙන් ව්‍යාපෘතීන් 10 ක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී නොතිබුණි.
- (ඇ) බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනම යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතීන් සමාගමේ ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත්ව නොතිබුණි.
- (ඈ) සමාගම විසින් 2016 වර්ෂය සඳහා අනුමත ව්‍යාපෘතීන් 55 ක් සඳහා ප්‍රතිපාදන ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර නොතිබුණි. එම නිසා සියලු ව්‍යාපෘතීන්හි වියදම වූ රු. 681,036,485 ක මුදල පරිපූරක ඇස්තමේන්තු හරහා ලබාගැනීමට සිදු වී තිබුණි.
- (ඉ) 2016 ජනවාරි 20 දින ජාතික අයවැය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලද සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම තුළ ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියට අදාළ 2016 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රු. මිලියන 850 ක් වූ අතර 2016 දෙසැම්බර් 02 දින එය රු. මිලියන 1.13 දක්වා සංශෝධනය කර තිබුණි. කෙසේවෙතත් 2016 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතිය සඳහා දරන ලද මුළු පිරිවැය රු. මිලියන 148.33 ක් වූ අතර සංශෝධිත ඇස්තමේන්තු අගය සියයට 13,026 ක ප්‍රතිශතයකින් ඉක්මවා තිබුණි.
- (ඊ) සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම තුළ ව්‍යාපෘතීන්හි ක්‍රියාකරකම් ඇතුළත් කර තිබුණද 2016 ජූනි 07 දින සහ 2016 අප්‍රේල් 20 දින පිළිවෙලින් ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය 2.0 සහ ලංකා රාජ්‍ය ජාලය 1.0 (එල්ජීඑන් 1.0) සහ ලංකා රාජ්‍ය වලාව 1.0 (එල්ජී.ඒ 1.0) නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන තිබුණි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය සඳහා අනුමැතිය ලබාගැනීම ප්‍රමාද වීම හේතු වී තිබුණි.

3.1.2 මෙහෙයුම් සහ සමාලෝචනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සමාගමේ කාර්යසාධන වාර්තාවන්ට අනුව, රු.මිලියන 681 ක් වියදම් කරමින් 2016 වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතීන්ගේ භෞතික කාර්යසාධනය අඩු මට්ටමක පැවතුණි. 'ඊ-ස්වාභිමානී' නම් වූ ජාතික සම්මාන ප්‍රදානෝත්සවය පමණක් සියයට සියයක භෞතික ප්‍රගතියක් ලභාකරගෙන තිබුණ අතර ඉතිරි ව්‍යාපෘති 54 න් ව්‍යාපෘතීන් 47 ක් ම සියයට 60 කට වඩා අඩු භෞතික ප්‍රගතියක් ලභාකරගෙන තිබුණි.
- (ආ) ප්‍රධාන වශයෙන්ම, ආරම්භ කිරීම ප්‍රමාදවීම, විෂයපථය වෙනස් කිරීම සහ අරමුදල් සීමිත වීම හේතුවෙන් , සැලසුම්කළ ආකාරයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබුණි.
- (ඇ) රු. මිලියන 681 ක් වූ මුළු ව්‍යාපෘති වියදමින් රු. මිලියන 210.8 ක මුදලක් එනම් සියයට 31 ක් වැටුප් සඳහා දරා තිබුණි. තවද, 2016 වර්ෂයේ සමාගමේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් නොකිරීම හේතුවෙන් නිලධාරීන් සඳහා ගෙවන ලද මුළු වැටුප්, වෙනත් සහ දීමනා ප්‍රමාණය නිවැරදිව හඳුනාගැනීමට නොහැකි වී තිබුණි.
- (ඈ) 2016 වර්ෂයේදී රෝහල් 45 ක් සහ 2018 වර්ෂය අවසානය වනවිට රජයේ රෝහල් 300 ක් ආවරණය කිරීම ඉලක්කගත කරමින් සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාවය ඉහල නැංවීම, රජයේ රෝහල්වල ඉලෙක්ට්‍රොනික වෛද්‍ය වාර්තා පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියෙහි අරමුණ වී තිබුණි. පසුබිම් සමීක්ෂණයක් පැවැත්වීමේ ප්‍රසම්පාදනය සම්පූර්ණ කර නොතිබුණද පසුබිම් සමීක්ෂණ වාර්තාව ලබාගැනීමකින් තොරව රෝහල් 45 ක් සඳහා පරිගණක දෘඩාංග සහ උපකරණ ප්‍රසම්පාදනය කිරීම සමාගම විසින් ආරම්භ කර තිබුණි.
- (ඉ) ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සිදුකර තිබුණද ව්‍යාපෘති යෝජනාවට අනුව සියලු පාර්ශවයන්ගේ කාර්යයන් සහ වගකීම් නිර්වචනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සමාගම අතර වූ අවබෝධතා ගිවිසුම 2018 සැප්තැම්බර් 06 දින තෙක් අත්සන්කර නොතිබුණි. කෙසේවෙතත් 2016 වර්ෂය අවසන් දිනට ව්‍යාපෘතියෙහි සමස්ත ප්‍රගතිය සියයට 62 ක් විය.
- (ඊ) නොමිලේ වයි - ෆයි ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ 2016 වර්ෂය අවසාන වනවිට ස්ථාන 3500 ක් ස්ථාපිත කිරීමට ඉලක්ක ගතකර තිබුණද 2017 අප්‍රේල් 30 දින වන විට ස්ථාන 512 ක් පමණක් පිහිටුවා තිබුණ අතර එය සියයට 14 ක භෞතික ප්‍රගතියක් පෙන්නුම්කර තිබුණි. කෙසේවෙතත් සමාගමේ තොරතුරු වලට අනුව 2016 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය සියයට 57 ක් විය.
- (උ) එක් පුද්ගලයෙකු සඳහා මසකට මෙහා බයිට් 100 ක් වෙන් කර තිබුණද, භාවිතාකරන්නන්ගේ සාමාන්‍යයෙන් සියයට 30 ක් පමණක් සම්පූර්ණ වෙන්කිරීම් ප්‍රමාණය භාවිතාකර තිබුණු අතර සියයට 41 ක භාවිතාකරන්නන් මසකට මෙහා බයිට් 25 කට වඩා අඩුවෙන් භාවිතාකර තිබුණි. 2015 වර්ෂය සඳහා නොමිලේ වයි -ෆයි ලබාදීමේ ව්‍යාපෘතියෙහි දැනුවත් කිරීම් සහ ප්‍රවර්ධනය සඳහා සමාගම විසින් රු. මිලියන 10.2 ක් වියදම් දරා තිබුණද ව්‍යාපෘතිය භාවිතය සහ දැනුවත්වීම ප්‍රමාණවත් මට්ටමක නොපැවතුණි.
- (ඌ) පුහුණු ටෙලි මධ්‍යස්ථාන ක්‍රියාකරුවන් නොමැතිවීම, අධික නඩත්තු පිරිවැය, පරිගණක සහ උපාංග භාවිත තත්වයේ නොමැති වීම සම්බන්ධතා ගැටළු සහ මෙහෙයවීම් සහ ඇගයීම් සීමිත වීම හේතුකොටගෙන පරීක්ෂාකරන ලද 161 ක ණුනසල මධ්‍යස්ථාන අතරින් මධ්‍යස්ථාන 96 ක් එනම් සියයට 60 ක ප්‍රතිශතයක් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වී නොතිබුණි. තවද

බොහොමයක් ණැනසල මධ්‍යස්ථාන ලියාපදිංචි සම්ගම්, සංවිධාන සහ ආගමික ස්ථාන හැර සමාගමේ දැනුවත් වීමකින් තොරව පෞද්ගලික හිමිකාරත්වය යටතේ ක්‍රියාත්මක වන බව, අවම දුර ප්‍රමාණය වන කිලෝමීටර් 10 ට පටහැනිව ස්ථාපිත කිරීම්, ණැනසල මධ්‍යස්ථාන කිහිපයක් පිහිටුවන ලද බවට සඳහන් කරන ලද ලිපිනයෙහි නොමැති බව සහ එම මධ්‍යස්ථාන වෙනත් ස්ථානයන්හි පිහිටුවා ඇති බව සහ බොහෝ ණැනසල මධ්‍යස්ථාන ස්ථාවර වත්කම් ලේඛන පවත්වා නොගන්නා බව නිරීක්ෂණය විය. කෙසේවෙතත් පවතින මධ්‍යස්ථාන ප්‍රතිෂ්ඨාපනය කිරීමට හෝ ක්‍රියාකාරී මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා සමාගම විසින් පියවර ගෙන නොතිබුණ අතර ණැනසල මධ්‍යස්ථාන හරහා අපේක්ෂිත සේවාවන් ලබාදී නොතිබුණි.

- (ඵ) ලංකා රාජ්‍ය ජාලය 1.0 (LGN 1.0) සහ ලංකා රාජ්‍ය ජාලය 1.0 (LGN 1.0) ව්‍යාපෘතීන්හි නඩත්තු පිරිවැය දරාගැනීමට යාන්ත්‍රණයක් සකස්කරගන්නා ලෙසට ජාතික සැලැස්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබුණි. කෙසේවෙතත් නඩත්තු පිරිවැය දරාගැනීම සඳහා සමාගම විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි. ලංකා ජාලය (LGC 1.0) සහ ලංකා රාජ්‍ය ජාලය (LGN 1.0) නඩත්තු කිරීමේ ව්‍යාපෘතියේ 2016 දෙසැම්බර් 31 දිනට භෞතික සහ මූල්‍ය ප්‍රගතිය පිළිවෙලින් සියයට 51 ක් සහ සියයට 11 ක් විය. ඒ අනුව ව්‍යාපෘතිය විසින් ඉලක්ක ලඟකරගෙන නොතිබුණ බව නිරීක්ෂණය විය.
- (ආ) ලංකා රාජ්‍ය ජාලය 2.0 ව්‍යාපෘතියේ 2016 දෙසැම්බර් 31 දිනට භෞතික ප්‍රගතිය හා මූල්‍ය ප්‍රගතිය පිළිවෙලින් සියයට 34 ක් සහ සියයට 17 ක් විය. ලංකා රාජ්‍ය ජාලය 2.0 ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම, සමාගම විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතීන් 10 ක් ප්‍රමාද වීමට හේතු වී තිබුණු බව නිරීක්ෂණය විය.

3.2 කළමනාකරණ ක්‍රියාකාරකම්

ඉ - ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙහි ප්‍රධාන අරමුදල් සපයන්නා වශයෙන් ලෝක බැංකුව විසින් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (තො.ස.තා.නි) වෙත ස්වාධීනත්වය ලබාදීමේ අත්‍යවශ්‍යතාවය සඳහන් කිරීම හේතුවෙන්, 2003 ජූලි 16 දිනැති අංක සීඑම්පී/03/0884/134/027 දරන අමාත්‍ය මණ්ඩල තීරණය හරහා මූල්‍ය හා පරිපාලන අංශයන් සඳහා සම්පූර්ණ ස්වාධීනත්වය තො.ස.තා.නි වෙත හිමි වී තිබුණි. කෙසේවෙතත්, සමාගම වර්තමානයේදී සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ අරමුදල් මත යැපෙන අතර පෙර පැවැති මූල්‍ය සහ පරිපාලන ස්වාධීනත්වය, අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය විය.

3.3 මකහේදයට තුඩුදෙන ගණුදෙනු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සමාගම විසින් දරනු ලබන වියදම් සඳහා ප්‍රමාණවත් මූල්‍ය පාලනයක් රේඛීය අමාත්‍යාංශය වන විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සතුව නොමැති අතර 2016 දෙසැම්බර් 31 දිනට රු. 329,716,731 ක වටිනාකමින් යුතු වගකීම් ඉතිරිව තිබුණි.
- (ආ) ලංකා රාජ්‍ය ජාලය (LGN) ව්‍යාපෘතිය සඳහා 2013, 2014 සහ 2015 වර්ෂවලදී පිළිවෙලින් රු. මිලියන 145.7, රු. මිලියන 200 ක් හා රු. මිලියන 50 ක් වශයෙන් එකතුව රු. මිලියන 395.7 ක් වියදම් දරා තිබුණි. එසේවුවද, 2015 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට ගෙවිය යුතු 2011 වර්ෂයේ සිට නිරවුල් නොවූ බිල්පත්වල වටිනාකම රු. 255,632,822 ක් විය. තවද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට පැවති බැරකම් නිරවුල් කිරීම සඳහා 2016 අගෝස්තු 09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව රු. 226,408,429 ක මුදල් ප්‍රතිපාදන ලබා දී තිබුණි. කෙසේවෙතත් ප්‍රතිපාදිත මුදලින් රු. 29,364,694 ක් සහ රු. 24,977,333 ක

මුදලක් පිළිවෙලින් සමූහයේ නිලධාරීන්ගේ වැටුප් ගෙවීම සඳහා සහ හඳුනාගතනොහැකි වියදම් සඳහා ප්‍රයෝජනයට ගෙන තිබුණ බව අනාවරණය විය.

- (ඇ) සමාගම විසින් 2016 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු වූ රු. 329,716,731 ක මුදලක් රේඛීය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර තිබුණද රේඛීය අමාත්‍යාංශයේ විසර්ජන ගිණුමට අනුව සමාගමේ ගෙවිය යුතු වියදම් ලෙස රු. 81,476,189 ක් පෙන්වුම් කර තිබුණි.

3.4 අරමුදල් උභය උපයෝජනය

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සමඟ එළඹී ගිවිසුමට අනුව ප්‍රදානය කරන ලද අරමුදල් ව්‍යාපෘතියට හැර වෙනත් පරමාර්ථ සඳහා යොදා නොගත යුතු විය. එසේ වුවද ව්‍යාපෘතීන් 03 ක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රදානය කරන ලද රු. මිලියන 130.05 ක මූල්‍ය ප්‍රතිපාදන වලින් සියයට 97 ක් වූ රු. මිලියන 126.2 ක මුදලක් අපේක්ෂිත අරමුණින් බැහැරව සමාගමේ වෙනත් මෙහෙයුම් වියදම් සඳහා යොදාගෙන තිබුණි.

3.5 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 9.2 වගන්තිය අනුව මානව සම්පත් අයවැය හා ඒකාබද්ධ, මානව සම්පත් සැලැස්සුම් පිළියෙල කලයුතු අතර එය භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය. කෙසේවෙතත් විගණනය වෙත ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව සමාගම විසින් එවැනි සැලැස්සුමක් පිළියෙල කර නොතිබුණි.
- (ආ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 9.3.1 වගන්තියෙන් නියම කර ඇති අවශ්‍යතා අවධාරණය කර එක් එක් තනතුරු සඳහා බඳවාගැනීමේ සහ උසස්කිරීමේ පටිපාටියක් සමාගම විසින් පිළියෙල කර නොතිබුණි.
- (ඇ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 9.6 වගන්තිය අනුව සමාගම විසින් ඒකාකාරීව සහ ක්‍රමවත් පටිපාටියක් අනුගමනය කරමින් කාර්යසාධන ඇගයීම් සිදුකල යුතුය. තවද 2015 දෙසැම්බර් 21 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරන ලද විශේෂ සමාලෝචන සහ බලයදීමේ කමිටුවෙහි උපදේශකත්වය යටතේ කාර්යමණ්ඩල කාර්යසාධනයන් අවසන් කිරීම සඳහා කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී බලගන්වා තිබුණි. කෙසේවෙතත් සමාලෝචන වර්ෂයේදී කාර්යමණ්ඩල වැටුප් සංශෝධනය කර තිබුණ අතර කාර්යසාධන ඇගයීම් සිදුකල බව තහවුරු කර ගැනීමට සාක්ෂි නොතිබුණි.
- (ඈ) අනුමත කාර්ය මණ්ඩලයක් සහ බඳවාගැනීමේ පටිපාටියක් නොමැතිව කොන්ත්‍රාත් පදනම මත ආයතනයේ සේවකයන් සහ උපදේශකයන් පත්කර තිබුණ අතර ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමයේ (SLASSCOM) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ අංශයේ වන්දි සහ ප්‍රතිලාභ අධ්‍යයනය (IT & BPM Sector Compensation & Benefit Study) මත පදනම්ව වැටුප් ගෙවා තිබුණි. ඒ අනුව 2016 දෙසැම්බර් 31 දිනට පත්කරන ලද නිලධාරීන් සංඛ්‍යාව 187 ක් වූ අතර සේවකයින්ගේ මාසික පාරිශ්‍රමික රු. 30,000 සිට රු.755,000 දක්වා වූ පරාසයක විය. කෙසේවෙතත් 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 9.7 හි සඳහන් කිසිදු අවශ්‍යතාවයක් සම්බන්ධයෙන් සමාගම විසින් අවධානය යොමුකර නොතිබුණි.

- (ඉ) පුනරාවර්තන වියදම් සඳහා ප්‍රතිපාදන වෙන්කිරීමකින් තොරව ව්‍යාපෘති සඳහා වෙන්කරන ලද ප්‍රාග්ධන ප්‍රතිපාදන වැටුප් ගෙවීම් සඳහා යොදාගෙන තිබුණි.
- (ඊ) 2012 අංක 02 දරන සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධිත) පනතේ 6.31B වගන්තිය සහ 1980 අංක 46 දරන සේවක භාරකාර අරමුදල් පනතේ 16(1) වගන්තිය අනුව 2015 වර්ෂයේදී බඳවාගන්නා ලද තොරතුරු තාක්ෂණ නිලධාරීන් 33 ක් සඳහා සමාගම විසින් දායක මුදල් ගෙවා නොතිබුණි. තවද එම සේවකයින් සඳහා පෞද්ගලික ලිපිගොනු ද පවත්වාගෙන ගොස් නොතිබුණි.

4. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

4.1 ප්‍රසම්පාදනය සහ කොන්ත්‍රාත් ක්‍රියාවලිය

4.1.1 ප්‍රසම්පාදනය

- (අ) සමාගම විසින් ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්මක් සකස්කර තිබුණද ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.1 (ඇ) මාර්ගෝපදේශය අනුව 2016 වර්ෂය සඳහා විස්තරාත්මක ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කර නොතිබුණි.
- (ආ) 2016 ජනවාරි 20 දින ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්මට අනුව 2016 වර්ෂය තුළදී ප්‍රසම්පාදන අයිතමයන් 351 ක් ක්‍රියාත්මක කිරීමට සැලැස්ම කර තිබුණු අතර 2016 දෙසැම්බර් 02 දින එය අයිතම 384 දක්වා සංශෝධනය කර තිබුණි. කෙසේවෙතත්, 2016 වර්ෂය තුළදී ප්‍රසම්පාදනයන් 152 ක් , එනම් සියයට 40 ක ප්‍රතිශතයක් පමණක් ආරම්භ කර තිබුණි.
- (ඇ) ප්‍රසම්පාදන අත්පොතෙහි 2.8.4 අනුව රේඛීය අමාත්‍යාංශයෙන් හෝ ප්‍රසම්පාදන අස්ථිත්වයෙන් පරිබාහිර ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් නිපුණතාවයක් ඇති එක් සාමාජිකයෙකුටත් තාක්ෂණික ඇඟයීම් කමිටුව සඳහා පත්කල යුතුය. කෙසේවෙතත් සමාගමේ සේවයකරන නිලධාරීන් පමණක් තාක්ෂණික ඇඟයීම් කමිටුවේ සාමාජිකයින් ලෙස පත්කරන ලද අවස්ථා විය.
- (ඈ) ප්‍රසම්පාදන අත්පොතෙහි 2.4 අනුව එක් එක් ව්‍යාපෘතියක මුළු පිරිවැය ඇස්තමේන්තු මත ප්‍රසම්පාදන කමිටුව තීරණය කල යුතුය. කෙසේවෙතත් සමාගම විසින් ව්‍යාපෘති යටතේ වෙන්වෙන්ව ඇති එක් එක් ප්‍රසම්පාදනයන්හි පිරිවැය ඇස්තමේන්තු මත ප්‍රසම්පාදන කමිටු තීරණය කර තිබුණි.
- (ඉ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.3.3 අනුව, මූලික මුළු පිරිවැය ඇස්තමේන්තු සකස් කිරීමෙන් පසු ලංසු කැඳවීම සඳහා සැලකියයුතු කාලයක් ගතවන්නේ නම් මුළු පිරිවැය ඇස්තමේන්තු යාවත්කාලීන කිරීම සහ උද්ධමනය සහ අනෙකුත් සාධක සැලකිල්ලට ගතයුතු අතර අදාල අධිකාරිය විසින් අනුමත කල යුතුය. පිරිවැය ඇස්තමේන්තුවල එකතුව රු. 102,500,000 ක් වූ ප්‍රසම්පාදනයන් තුනක් රු.23,789,800 කින් ඉක්මවා ගොස් තිබුණද එම ඇස්තමේන්තු සංශෝධනය කර නොතිබුණි.
- (ඊ) ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව සඳහා ටැබ්ලට් පීසී (Tablet Pc) සහ ලැප්ටොප් (Laptop) පරිගණක ප්‍රසම්පාදනයේ මූලික පිරිවැය ඇස්තමේන්තුව රු. මිලියන 5 ක් වූ අතර එය විධිමත් අනුමැතියකින් තොරව රු. මිලියන 15 දක්වා සියයට 200 ක

ප්‍රතිශතයකින් සංශෝධනය කර තිබුණි. කෙසේවෙතත්, කොන්ත්‍රාත්තුව රු. මිලියන 10.8 කට ප්‍රදානය කර තිබුණි.

(උ) රු. මිලියන 20 ක වටිනාකමක් සහිත ජාතික නිදහස් වයි- ෆයි ජාලය සඳහා වයි-ෆයි සේවා කළමනාකරණ විසඳුමක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රසම්පාදනයේ මුළු පිරිවැය ඇස්තමේන්තුව හා සංසන්දනය කිරීමේදී සෘණ සියයට 22 සිට සියයට 593 ක් දක්වා වූ ප්‍රතිශතයක විශාල විචලනා නිරීක්ෂණය වුවද අනුප්‍රමාණය විශ්ලේෂණයක් ලබාගැනීමකින් තොරව රු. මිලියන 7.1 ක් වූ අවම මිල සහිත සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති ලංසුව තෝරාගෙන තිබුණි. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 7.9.11 (අ) අනුව තීරණාත්මක හෝ ඉතා වැදගත් අයිතමයන් පිළිබඳව ලංසුකරු විසින් අනාත්වික අඩු අනුප්‍රමාණයන් ඉදිරිපත් කර ඇත්නම්, තාක්ෂණික ඇගයීම් කමිටුව සෑහීමකට පත්වන පරිදි ඔප්පු කරන ලෙස ලංසුකරුවන්ගෙන් ඉල්ලා සිටිය යුතු අතර අනුප්‍රමාණ විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලෙස ලංසුකරුගෙන් ඉල්ලා සිටිය හැකිය.

4.1.2 කොන්ත්‍රාත් පරිපාලනයේ දුර්වලතා

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.8 හා 5.4.10 වගන්ති සහ කොන්ත්‍රාත් ගිවිසුමෙහි සිසි 17.1 වගන්තිය අනුව රු. 7,142,800 ක් වටිනාකමකින් යුත් ජාතික නිදහස් වයි- ෆයි ජාලයක් සඳහා වයි-ෆයි සේවා කළමනාකරණ විසඳුමක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රසම්පාදනය සඳහා කාර්යසාධන සුරක්ෂණයක් ලබාගෙන නොතිබුණි.

(ආ) තෝරාගන්නා ලද නියැදි පරීක්ෂණයට අනුව, ප්‍රසම්පාදනයේ සහ ලංසු ලේඛනයන්හි සඳහන් දිනට කාර්යසාධන සුරක්ෂණ ලබාදීමට නොහැකි වූ අවස්ථා 07 ක් විය.

4.1.3 ප්‍රමාද වූ ව්‍යාපෘති

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) රු. මිලියන 3,363,25 ක වටිනාකමකින් යුතු කුටුම්භ හුවමාරු කළමනාකරණය පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 88.5 ක් වියදම් දරා තිබුණද ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වූ ප්‍රශ්න සහගත තත්ත්වය නිසා 2017 ජූලි 11 දින සිට ව්‍යාපෘතිය නවතා තිබුණි.

(ආ) 2003-2014, කාලපරිච්ඡේදය තුළදී ලෝක බැංකු ආධාර මත වූ “ඉ -ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය යටතේ රාජ්‍ය අංශය ප්‍රති නිර්මාණය සඳහා ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතීන් හයක් සැලසුම්කළ කාලසීමාව තුළදී සම්පූර්ණ කර නොතිබුණි. කෙසේවෙතත්, 2016 සිට 2018 වර්ෂය දක්වා වූ වසර තුනක සැලැස්මකට අනුව මෙම ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කර තිබුණි. සමාලෝචිත වර්ෂය සඳහා රු.මිලියන 1,442.57 ක් වූ මුළු ඇස්තමේන්තුගත මුදලින් 2016 දෙසැම්බර් 31 දිනට රු. මිලියන 171.34 ක් වියදම් දරා තිබුණි.

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලනයන්ගේ දුර්වලතා වරින්වර සමාගමේ සභාපතිගේ සැලකිල්ලට ගෙන එනු ලැබීය. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂිත අවධානයක් යොමුවිය යුතුව පවතී.

පාලන ක්ෂේත්‍රය -----	නිරීක්ෂණය -----
(අ) වත්කම් කළමනාකරණය	දේපල, පිරිසත හා උපකරණ ආගණනය, ලේඛනගත කිරීම, අයිතිය හුවමාරු කිරීම හා ආරක්ෂා කිරීම සහ සම්පත් උපයෝජනයට අදාල ක්‍රියාකාරකම් සිදු නොකිරීම.
(ආ) මානව සම්පත් කළමනාකරණය	නීති සහ රෙගුලාසිවලට අනුව මානව සම්පත් කළමනාකරණය නොකිරීම.
(ඇ) මූල්‍ය කළමනාකරණය	එලදායි මූල්‍ය කළමනාකරණ උපායමාර්ග භාවිතා නොකිරීම
(ඈ) ණයහිමියන් පාලනය	විධිමත් අනුමැතියකින් තොරව වගකීම්වලට බැඳීම
(ඉ) සේවක පරිපාලනය	අවශ්‍ය ලිපිලේඛන ඇතුළත්කරමින් පෞද්ගලික ලිපිගොනු සම්පූර්ණකර පවත්වා නොගැනීම.